

විල්ගමුව ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

විල්ගමුව ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට විල්ගමුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව

විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාවකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූව ද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මෙම වාර්තාවේ 1.6.1 ඡේදයේ (අ) හා 1.6.3 ඡේදයේ සඳහන් නිරීක්ෂණ හැර ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට ජංගම වත්කම් තුළ රු.1,817,316 ක කර්මාන්ත ණයගැතියන් බැර ශේෂයක් ලෙස ද, ජංගම වගකීම් තුළ කර්මාන්ත තැන්පත් රු.67,596 ක් හා කර්මාන්ත ණයගිමියන් රු.2,743,340 ක හර ශේෂයක් ලෙසත් දෝෂ සහගතව දක්වා තිබුණි.	2025 අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කරන බව.	නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ ඉදිකිරීම් සහ අළුත්වැඩියාවන් සඳහා වැය කළ රු.1,415,000 ක් ප්‍රාග්ධනික කර නොතිබුණි.	-එම-	-එම-

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පිළියෙල කර තිබුණු මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් ශේෂ 16 කට අදාළ ශේෂයන් ඊට අදාළ උපයෝගී ලේඛනවල ශේෂ සමඟ සැසඳීමේ දී රු.13,366,346 ක නොසැසඳීමක් පැවතුණි.	ඉදිරියේ දී පරීක්ෂා කර බලා නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් ශේෂ අදාළ උප ලේඛන සමඟ සැසඳිය යුතුය.
(ආ) ස්ථාවර වත්කම් ගිණුමේ ශේෂය රු. 312,570,272 ක් වී තිබුණු අතර හා ප්‍රාග්ධන යෙදුමට ආදායමින්/ ආධාරවලින් දායකවීමේ ගිණුම රු. 317,075,392 ක් වී තිබීම හේතුවෙන් රු.4,505,120 ක නොසැසඳීමක් පැවතුණි.	-එම-	-එම-

1.6.3 අවිනිශ්චිත ගිණුම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
දීර්ඝ කාලයක සිට පැවත එන රු.1,501,544 ක අවිනිශ්චිත ගිණුම් ශේෂයට අදාළ දෝෂයන් හඳුනාගෙන නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේ දී පරීක්ෂා කර බලා නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ශේෂය හඳුනාගෙන නිරවුල් කළ යුතුයි.

1.6.4 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු. 8,909,246 ක වත්කම් විෂයන් 04 කට අදාළ ස්ථාවර වත්කම් ලේඛන හා උපලේඛන ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විගණනයේ දී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකිවිය.	ඉදිරියේ දී මෙම ශේෂයන් පිළිබඳ පරීක්ෂා කර උප ලේඛන හා ලේඛන සකස් කිරීමට කටයුතු කරන බව.	ගිණුම් ශේෂයන්ට අදාළ ලේඛන, උපලේඛන හා ලිපිගොනු ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති හා රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත			
24 වන වගන්තිය	ප්‍රාදේශීය සභාව සතු මාර්ග 271 ක් ගැසට් පත්‍ර මගින් ප්‍රකාශයට පත්කර නොතිබුණි.	මාර්ග මැනුම් කර ගැසට් කිරීමට කටයුතු කරන බව.	පනතේ විධි විධාන අනුව මාර්ග ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි			
(i) මු.රෙ.104 (4)	සභාව සතු විදී ලාම්පුවලට අයත් රු.126,700 ක	මු.රෙ.104 පරීක්ෂණ සිදු කර	(4) පරීක්ෂණ වාර්තා ලබා ගෙන නිර්දේශ

වයර් රෝල් 21 ක් හා අමාත්‍යාංශය වෙත ක්‍රියාත්මක කළ බල්බ් 40 ක් අස්ථානගත යොමු කර ඇති බව. යුතුය. විම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර ඇතත් වගකිවයුත්තන්ගෙන් අදාළ මුදල් අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ii) මු.රෙ.571 (3) 2021 වර්ෂයේ සිට 2024 ඉදිරියේදී තැන්පත් කාලය ඉකුත් වූ වර්ෂය දක්වා කාලයට නිරවුල් කිරීමට කටයුතු තැන්පත් නිරවුල් අදාළ රු.994,472 ක කල් කරන බව. කළ යුතුය. ඉකුත් වූ තැන්පතු 19 ක් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

(ඇ) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ

2009 අප්‍රේල් 16 දිනැති අංක 09/2009 දරන චක්‍රලේඛය පැමිණීම, පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍රයක් භාවිතා කර නොතිබුණි. ආයතන ප්‍රධානියාගේ අඟිලි සලකුණු අධීක්ෂණය යටතේ යන්ත්‍රය භාවිතා කළ පැමිණිහම් හා පිටවීමේ ලේඛනයක් නඩත්තු කරන බව.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.5,525,757 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.5,793,508 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභාවේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
(I) වරිපනම් හා බදු	2,289,073	2,799,175	2,400,556	1,288,144	2,485,000	2,306,981	2,205,682	889,525	
(II) කුලී	4,810,600	5,081,811	5,394,687	3,930,206	5,995,600	4,314,420	3,936,157	4,243,082	
(III) බලපත්‍ර ගාස්තු	1,100,000	1,212,402	1,212,402	-	1,120,000	1,063,989	1,063,989	-	
(IV) වෙනත් ආදායම්	9,314,000	9,468,765	8,851,767	9,456,734	10,111,000	9,451,667	12,939,441	8,839,736	
එකතුව	<u>17,513,673</u>	<u>18,562,153</u>	<u>17,859,412</u>	<u>14,675,084</u>	<u>19,711,600</u>	<u>17,137,057</u>	<u>20,145,269</u>	<u>13,972,343</u>	

2.2.2 ආදායම් රැස් කිරීමේ කාර්ය සාධනය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

කුලී

සභාව සතු පොදු වෙළෙඳපොළ කඩ කාමර 11 කින් හා තාවකාලික කඩ කාමර 04 කින් 2009 – 2012 කාල පරිච්ඡේදය තුළ රු.944,869 ක කඩ කුලී හා මස් කඩ කාමර කුලී අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

හිඟ කඩ කාමර කුලී කපා හැරීම සඳහා ඉල්ලීම් ගත යුතුය. ඉදිරිපත් කර ඇති බව.

හිඟ කුලී අය කර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

මහජන සෞඛ්‍ය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

ප්‍රාදේශීය සභාව සතු ජල ව්‍යාපෘති 02 ක ජල පාරිභෝගිකයින් 739 ක් සඳහා පිරිපහදු කිරීමකින් තොරව පානීය ජලය ලබා දී තිබුණි.

ජලය පිරිපහදු කිරීමේ මූලික අදියරක් වන වැලි පෙරණ පද්ධතියක් මගින් පිරිපහදු කටයුතු සිදු කරන බව.

සෞඛ්‍යාරක්ෂිතව පානීය ජලය පාරිභෝගිකයන් වෙත බෙදා හැරිය යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසාන දිනට හිඟ සතිපොළ ගාස්තු රු.3,849,296 ක් වූ අතර එයින් රු.3,826,816 ක් පෙර වර්ෂවලට අදාළව හිඟ ගාස්තු විය.	සති පොළ ගාස්තු සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන බව.	හිඟ ගාස්තු අය කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසාන දිනට රාජ්‍ය ආයතන 18 ක හිඟ ජල ගාස්තු රු.97,280 ක් අය කර නොතිබුණි.	හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කරන බව.	-එම-

3.3 නිෂ්කාර්ය හා ඌන උපයෝජිත දේපල පිරිසක හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු.1,660,000 ක වාහන 04 ක් වසර 03 කට අධික කාලයක සිට භාවිතයට නොගෙන නිශ්ක්‍රීයව හෝ ඌන උපයෝජිතව පැවතුණි.	වාහන අපහරණය සහ වෙන්දේසි කිරීමට කටයුතු කරන බව.	භාවිතයට ගත හැකි වාහන භාවිතයට ගැනීමට හා භාවිතයට ගත නොහැකි වාහන අපහරණය කළ යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව පරිහරණය කරනු ලබන ඉඩම් 54 ක අයිතිය පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	වත්කම් පවරා ගැනීමට කටයුතු කරන බව.	සභාව සතු වත්කම්වල අයිතිය පවරා ගත යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවේ අනුමත කාර්ය මණ්ඩලය හා තථ්‍ය කාර්ය මණ්ඩලය සැසඳීමේදී තනතුරු 10 ක පුරප්පාඩු 19 ක් පැවතුණි.	පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීමට කටයුතු කරන බව.	පුරප්පාඩු සම්පූර්ණ කර ගත යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසාන දිනට ස්ථාන මාරු වී ගිය, මිය ගිය හා විශ්‍රාම ගිය නිලධාරීන් 07 දෙනෙකුගේ අයවිය යුතු රු.421,412 ක ණය ශේෂයක් අයකර නොතිබුණි.	සේවක ණය අය කර ගැනීමට කටයුතු කරන බව.	සේවක ණය අය කර ගත යුතුය.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

තිරසර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2017 අංක 19 දරන තිරසර සංවර්ධන පනතේ නියමයන්ට අනුව ප්‍රාදේශීය සභාව විසින් තිරසර සංවර්ධන අරමුණු හඳුනාගෙන තිබුණ ද, ක්‍රියාත්මක කර නොතිබුණි.	2025 වර්ෂය සඳහා තිරසර සංවර්ධන සැලැස්ම සකස් කර මුදල් වෙන් කර ගැනීම සිදු කර ඇති බව.	තිරසර සංවර්ධන අරමුණු හඳුනාගෙන ඉලක්ක සපුරා ගත යුතුය.

